



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,317—FRIDAY, OCTOBER 26, 1894.

PART I.—General : Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III.—Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province ... ..	393	Land Acquisition Notices ... ..	410
Central Province ... ..	396	Land Resumption Notices ... ..	—
Northern Province ... ..	—	Notices under "The Forest Ordinance" ... ..	—
Southern Province ... ..	—	Notices of sale of Arrack, Opium, and Toll Rents ... ..	412
Eastern Province ... ..	397	Notices of sale of Salt and Timber ... ..	—
North-Western Province ... ..	405	Notifications of Close Seasons, Infected Areas, &c. ... ..	—
North-Central Province ... ..	—	Specifications under "The Irrigation Ordinance" ... ..	—
Province of Uva ... ..	407	Miscellaneous Departmental Notices ... ..	—
Province of Sabaragamuwa ... ..	408		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,423, W. P. Colonial Secretary's Office,  
Colombo, October 11, 1894.

AT noon on Tuesday, November 20, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,164.

Situation—Udugaha pattu of Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
9365½	Ussengodakanda-mukalana	Puwakpitiya	6 0 32
9366½	Do.	Hingurala	1 0 0
9367¼	Doranakandamukalana	Puwakpitiya	1 0 32

Preliminary plan 10,161.

Situation—Udugaha pattu of Hewagam korale.

7323	Kandakeputotawatta	Kahapola	5 3 16
7324	Kandakeputotakumbura	do.	3 1 28

PART III.—Page 393.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
Preliminary plan 10,147.			
Situation—Udugaha pattu of Hewagam korale.			
7301	Medakattiyawattagala	Velluwattuduwa	0 0 23
7302	Medakattiyawatta	do.	0 3 20
7302	Medakattiyalanda	do.	0 1 6
7304	Do.	do.	0 3 10

Preliminary plan 10,051.

Situation—Adikari pattu of Hewagam korale.

N 647	Galahitiyawakumbura	Mullariyawa	0 0 28
Ø 647	Do.	do.	2 3 23
P 647	Do.	do.	5 1 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,423, W. P. වම් 1894 ක්වු ඔක්තෝබර් මස 11 වෙනි දින කොළඹ මහසෙසු නාරිස් උන්නාන්සේගේ කන් දෝරුවේදිය.

මස්නාහිර දිසාවේ වාගාබිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර යට වම් 1894 ක්වු නොවැම්බර් මස 20 වෙනි දින වූ අඟ හරුවාද දවලට කොළඹ කවිවේරියේදී වෙන්දේසි කර විකුණනට නොහොත් බේරුම්කර දෙන්නට සෙදෙ නවා ඇත.

සිතියම 4,164. හේවාගම්කෝරලේ උඩුගහපත්තු වේ.

නො.	ඉඩමේ නම.	ගමේ නම.	ඉ. රු. ප.
9365½	උස්සැත්ගොඩ කන් දෙ මුකලාන	පුවක්පිටිය	6 0 32
9366½	එම	හිඟුරල	1 0 0
9367¼	දෙරණකන්දෙ මුකලාන	පුවක්පිටිය	1 0 32

සිතියම 10,161. හේවාගම්කෝරලේ උඩුගහපත්තු වේ.

7323	කන්දකාප්‍රධොව වත්ත	කහපොල	5 3 16
7324	එම කුඹුර	එම	3 1 28

සිතියම 10,147. හේවාගම්කෝරලේ උඩුගහපත්තු වේ.

7301	මැදකවිටියවත්ත	ගල	නෙළුවත්තුඩුව 0 0 23
7302	මැදකවිටියවත්ත	එම	0 3 20
7303	එම ලන්ද	එම	0 1 6
7304	එම	එම	0 3 10

සිතියම 10,051. හේවාගම්කෝරලේ අදිකාරිපත්තු වේ.

N 647	ගලකිටියාවේ කුඹුර	මුල්ලෙරියාව	0 0 28
O 647	එම	එම	2 3 23
P 647	එම	එම	5 1 13

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල 10 ස බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජන රාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොටු දේසි බස් නාහිර පලාතේ වාගාබිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ජ. නොඑල් වාකර්,  
මහසෙසුනාරිස් වම්මන.

No. 1,424, W. P. Colonial Secretary's Office, Colombo, October 11, 1894.

AT noon on Tuesday, November 27, 1894, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his Office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Lot.	Preliminary plan 9,826.		Extent.
	Name of Land.	Village.	
6614	Kendaduwegodella	Tebuwana	6 3 9
6615	Dikhena	do.	29 0 0
6616	Do.	Tudugala	4 1 14
6617	Ankutuwaladuwa	do.	10 2 23
6618	Do.	do.	0 2 28
6619	Pallemulladeniya	do.	0 1 38
6620	Puluwalaowita	do.	0 2 18
6621	Pallemullalanda	do.	5 0 10

Preliminary plan 9,702.  
9368 Egodawitakanda Tudugala 31 3 0

In the Iddagoda pattu of the Pasdun korale.

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,424, W. P. වම් 1894 ක්වු ඔක්තෝබර් මස 11 වෙනි දින කොළඹ මහසෙසු නාරිස් උන්නාන්සේගේ කන් දෝරුවේදිය.

ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම් කොටස් වම් 1894 ක්වු නොවැම්බර් මස 27 වෙනි අඟහරුවාද දවල් කඵතර ආණ්ඩුවේ උපඒජ න්තරුන්නාන්සේ විසින් කඵතර කවිවේරියේදී ආණ්ඩු වේ ආඥාවල ප්‍රකාරයට විකුණනට හෝ අයිතිකාරියන්ට බේරුම්කර දෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 9,826.

නො.	ඉඩම.	ගම.	ඉ. රු. ප.
6614	කැන්දදුවේ ගොඩැල්ල	ගෙබුවන	6 3 9
6615	දික්ඟෙන	එම	29 0 0
6916	එම	තුඩුගල	4 1 14
6617	අන්කුඩුවලදුව	එම	10 2 23
6618	එම	එම	0 2 28
6619	පල්ලෙමුල්ලදෙනිය	එම	0 1 38
6620	පුඵවලමුව	එම	0 2 18
6621	පල්ලෙමුල්ලදෙනිය	එම	5 0 10

සිතියම 9,702.

9368	එගොඩබිඵටකන්ද	එම	31 3 0
------	--------------	----	--------

පිහිටා තිබෙන්නේ පස්දුන්කෝරලේ ඉද්දගොඩ පත් තුවේ.

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල 10 ස බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජන රාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොටු දේසි කඵ තර උපඒජ න්තරුන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
ජ. නොඑල් වාකර්,  
මහසෙසුනාරිස් වම්මන.

No. 1,425, W. P. Colonial Secretary's Office, Colombo, October 20, 1894

AT noon on Tuesday, December 4, 1894, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,189.  
Situation—Gangaboda pattu of Siyane korale.  
Village—Samanabedda.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
7368	Purwalkandekela	3	1	23
A 666	Purwalkanda	1	1	18
B 666	Do.	0	2	20
C 666	Do.	3	2	24
D 666	Do.	0	2	5
E 666	Do.	0	1	32
F 666	Kahatagahawatta	1	0	19
G 666	Millagahawatta	0	3	36
H 666	Do.	1	1	7
I 666	Do.	5	2	15
J 666	Do.	0	0	11
K 666	Do.	4	1	18
L 666	Do.	0	0	9
M 666	Kahatagahawatta	0	1	28
N 666	Kahatagahawatta or Kongahawatta	11	2	39
O 666	Kelegahawatta	1	2	34
P 666	Do.	0	0	5
Q 666	Millagahawatta	0	3	6
R 666	Do.	0	0	12
S 666	Agonekumbura	1	2	86
T 666	Kongahawatta	0	0	20
U 666	Delgahakumbura	1	1	20
V 666	Dodangahawatta	4	1	18
W 666	Dodangahawattalanda	1	1	3

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
X 666	Kahatagahawatta	1	0	21
Y 666	Kekunagahalanda	0	2	12
Z 666	Kekunagahalanda	4	1	8
A 667	Do.	1	1	23
B 667	Kongahawatta	14	1	5
C 667	Galbokkawatta	3	0	30
D 667	Ambagahawatta	0	0	16
E 667	Do.	0	1	23
F 667	Delgahawatta	2	0	0
G 667	Kahatagahawatta	1	2	28
H 667	Olupiliyawewatta	0	0	28
I 667	Do.	0	3	20
J 667	Dodangahakanda	0	2	35
7369	Dodangahalanda	2	2	13
K 667	Delgahakumbura	0	0	29
L 667	Do.	0	1	0
M 667	Olupiliyawekumbura	0	2	30
N 667	Kelagahawatta	0	2	11
O 667	Do.	0	0	10
P 667	Olupiliyawewatta	2	0	22
Q 667	Do.	0	0	3
7370	Dodangahalapola or Dodangahakanda or Ambagahalanda	0	0	10
7371	Do.	6	0	6
R 667	Ambagahawatta	1	0	0
S 667	Halpotakumbura	2	0	5
T 667	Kajugahakumbura	4	3	30

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

විෂ් 1894 ස්ව ඉක්කෝබර් මස 20  
No. 1,425, W. P. වෙති දින කොමි මහසෙකුතා  
පිළිගන්නාත්සේසේ කන්තෝරු  
වේදිය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත  
ලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන  
ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාර  
සට වෂ් 1894 ස්ව දෙසැම්බර් මස 4 වෙනි දිනව  
අහසරුවාදු දවාලව කොමිලි කවිවේර්සේදී වෙන්  
දේසිකර විකුණුවට නොහොත් බේරුම්කරදෙන්නට  
ගෙදෙනවා ඇත.

සිනියම 10,189. සියහැකෝරලේ ගහබොධපත්තුචේ.

නො.	ඉඩමේ නම.	ගම.	ආ. රු. ප.
7368	පුර්වල්කන්දේකැලේ	සමනබැද්ද	3 1 23
A 666	පුර්වල්කන්ද	එම	1 1 18
B 666	එම	එම	0 2 20
C 666	එම	එම	3 2 24
D 666	එම	එම	0 2 5
E 666	එම	එම	0 1 32
F 666	කහවගහවත්ත	එම	1 0 19

නො.	ඉඩමේ නම.	ගමේ නම.	ආ. රු. ප.
G 666	මිල්ලගහවත්ත	එම	0 3 36
H 666	එම	එම	1 1 7
I 666	එම	එම	5 2 15
J 666	එම	එම	0 0 11
K 666	එම	එම	4 1 18
L 666	එම	එම	0 0 9
M 666	කහවගහවත්ත	එම	0 1 28
N 666	එම නොහොත් කෝන් ගහ වත්ත	එම	11 2 39
O 666	කැලගහවත්ත	එම	1 2 34
P 666	එම	එම	0 0 5
Q 666	මිල්ලගහවත්ත	එම	0 3 6
R 666	එම	එම	0 0 12
S 666	අගෝනකුඹුර	එම	1 2 36
T 666	කෝන්ගහවත්ත	එම	0 0 20
U 666	දෙල්ගහ කුඹුර	එම	1 1 20
V 666	දෙඩන්ගහවත්ත	එම	4 1 18
W 666	එම ලන්ද	එම	1 1 3
X 666	කහවගහවත්ත	එම	1 0 21
Y 666	කැකුනගහලන්ද	එම	0 2 12
Z 666	එම වත්ත	එම	4 1 8
A 667	එම	එම	1 1 23
B 667	කෝන්ගහවත්ත	එම	14 1 5
C 667	ගල්බොක්කවත්ත	එම	3 0 30
D 667	අඹගහවත්ත	එම	0 0 16
E 667	එම	එම	0 1 23
F 667	දෙල්ගහවත්ත	එම	2 0 0
G 667	කහවගහවත්ත	එම	1 2 28
H 667	බඵපිලියාවත්ත	එම	0 0 28
I 667	එම	එම	0 3 20
J 667	දෙඩන්ගහකන්ද	එම	0 2 35
7369	දෙඩන්ගහලන්ද	එම	2 2 13
K 667	දෙල්ගහකුඹුර	එම	0 0 29
L 667	එම	එම	0 1 0
M 667	බලිපිලියාවේ කුඹුර	එම	0 2 30
N 667	කැලගහවත්ත	එම	0 2 11
O 667	එම	එම	0 0 10
P 667	බඵපිලියාවේ වත්ත	එම	2 0 22
Q 667	එම	එම	0 0 3
7370	දෙඩන්ගහලාපොල නොහොත් දෙඩන් ගහකන්ද හෝ අඹ ගහලන්ද	එම	0 0 10
7371	එම	එම	6 0 6
R 667	අඹගහවත්ත	එම	1 0 0
S 667	ගල්පොනකුඹුර	එම	2 0 5
7667	කපුගහකුඹුර	එම	4 3 30

අක්කරසක් මිලකරතිබෙන්නේ රුපියල් 10 බැගින.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේශ්ප්ත  
රාජ්ලන්කාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි බස්  
නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්  
කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,

ඊ. නොඑල් වාකර,  
මහසෙකුතාරිස් වමිහ.

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,439, C. P.

Colonial Secretary's Office,  
Colombo, October 6, 1894.

ON Wednesday, November 7, 1894, at 12 o'clock noon, the Assistant Government Agent of Nuwara Eliya will put up to auction, at his Office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,512.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
12054	Ubatule	J. Stuart	Crown	Patana	47	0 20
12056	Do.	do.	do.	do.	4	2 38

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,439, C. P.

වර්ෂ 1894 ක්වු මක්කෝබර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්කෝරුවේදී.

මධ්‍යම දිසාවේ නුවරඑළියේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු නොවැම්බු මස 7 වෙනි දිනවූ බදාදා දවල් 12හට නුවරඑළියේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ නුවරඑළිය පළාතේ උඩහේවාහැටේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

පිහිටුම 4,512. අයිතියම කිසිත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත.	
				අ. රු. ප.	
12054	උතුතුල්	ජේ. ස්ටුවාට්	පහත	47	0 20
12056	එම	එම	එම	4	2 38

අක්කරයක් රුපියල් 10යේ හිට විකුනනුලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරුල්ලන්ගේ කොන්දේසි ගැණ කාරණා මධ්‍යම දිසාවේ නුවරඑළියේ ආණ්ඩුවේ උපරිපත්කරුන්ගේ කොන්දේසි දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වගේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවිවරයාගේ විමස.

## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 495, E. P.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Wednesday, November 28, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Karunkoddittivu Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,761. Village—Kolavil.

Lot.	Extent.			Lot.	Extent.		
	A.	R.	P.		A.	R.	P.
5478	...	3	3 14	5492	...	1	3 30
5479	...	2	1 6	5493	...	2	2 2
5480	...	2	0 24	5494	...	2	1 26
5481	...	2	0 31	5495	...	1	3 34
5482	...	2	1 26	5496	...	1	3 37
5483	...	1	3 22	5497	...	1	2 38
5484	...	1	3 20	5498	...	2	2 10
5485	...	2	3 37	5499	...	1	3 19
5486	...	2	2 32	5500	...	1	2 14
5487	...	2	0 0	5501	...	2	1 10
5488	...	1	3 38	5502	...	1	3 6
5489	...	2	2 23	5503	...	1	3 2
5490	...	2	0 34	5504	...	2	2 4
5491	...	1	3 27	5505	...	2	2 25

Village—Karunkoddittivu.

5506	...	4	2 14	5510	...	1	0 26
5507	...	3	2 6	5511	...	1	0 0
5508	...	2	2 19	5512	...	1	3 38
5509	...	2	0 0	5513	...	2	1 4

Village—Kolavil.

5514	...	0	3 30	5537	...	1	3 2
5515	...	1	3 23	5538	...	1	3 21
5516	...	1	3 29	5539	...	1	2 19
5517	...	1	0 24	5540	...	1	3 17
5518	...	3	3 20	5541	...	2	0 0
5519	...	3	3 31	5542	...	1	3 37
5520	...	1	3 18	5543	...	1	1 10
5521	...	2	0 0	5544	...	1	2 30
5522	...	1	3 38	5545	...	1	3 18
5523	...	0	3 38	5546	...	1	3 22
5524	...	0	3 26	5547	...	1	3 2
5525	...	1	3 19	5548	...	1	1 6
5526	...	1	3 20	5549	...	1	0 20
5527	...	1	2 38	5550	...	1	1 21
5528	...	3	0 0	5551	...	2	0 23
5529	...	2	1 16	5552	...	1	1 37
5530	...	1	3 24	5553	...	0	2 24
5531	...	2	0 7	5554	...	2	2 0
5532	...	2	0 6	5555	...	0	1 6
5533	...	1	0 6	5555½	...	2	3 10
5534	...	0	3 32	5556	...	2	0 10
5535	...	1	3 17	5557	...	3	2 13
5536	...	1	3 22				

Village.	Applicant.		
5558	Kolavil	General sale	3 2 35
5559	Do.	do.	3 2 36
5560	Do.	do.	3 3 31
5561	Do.	do.	4 0 0
5562	Do.	do.	2 1 38
5563	Karunkoddittivu	S. Vinasittampi	5 2 29
5564	Do.	V. V. Kannappodi	0 2 28
5565	Do.	P. Nellippodi	0 0 38
5566	Do.	Nakappan Kankani	1 2 26
5567	Do.	A. Tampu	5 0 0

Preliminary plan 1,549. Village—Karunkoddittivu.  
Description—Poranikkulattukkadu.

Lot.	Extent.			Lot.	Extent.		
	A.	R.	P.		A.	R.	P.
4107	...	10	0 0	4127	...	9	2 33
4108	...	10	0 0	4128	...	10	0 27
4109	...	10	0 8	4129	...	20	0 30
4110	...	10	0 15	4130	...	20	1 16
4111	...	10	0 16	4131	...	20	3 3
4112	...	10	0 0	4132	...	10	1 38
4113	...	10	0 0	4133	...	10	1 0
4114	...	10	0 11	4134	...	20	3 20
4115	...	9	3 30	4135	...	18	3 5
4116	...	9	3 15	4136	...	21	0 37
4117	...	10	0 0	4137	...	11	3 33
4118	...	10	0 0	4138	...	10	1 2
4119	...	10	0 0	4139	...	20	1 0
4120	...	9	3 13	4140	...	19	3 9
4121	...	9	2 24	4141	...	9	2 27
4122	...	9	2 11	4142	...	22	1 30
4123	...	10	1 9	4143	...	24	1 18
4124	...	20	0 0	4144	...	15	1 25
4125	...	20	1 25	4145	...	4	1 31
4126	...	10	0 27	4146	...	1	2 36

Preliminary plan 1,709. Description—Miravodaikkadu  
Village. Description.

5240	Karunkoddittivu	General sale	1 3 16
5242	Do.	do.	40 0 0
5243	Do.	do.	49 0 8
5246	Do.	do.	53 2 36

Description—Pumanetundu.

5247	Addalaichena	General sale	6 0 20
------	--------------	--------------	--------

Preliminary plan 1,058.

950	Addalaichena	T. Isuppulevvai	6 3 14
-----	--------------	-----------------	--------

Preliminary plan 990.

		Description—Champukkalappumi.	
176	Karunkoddittivu	General sale	8 1 0
178	Do.	do.	4 1 20
179	Do.	do.	4 0 24
181	Do.	do.	5 2 17
165	Do.	do.	8 3 22

Preliminary plan 1,057.

935	Eluvil	General sale	23 0 14
-----	--------	--------------	---------

Description—Jungle.

920	Eluvil	General sale	5 2 35
921	Do.	do.	6 3 29

Preliminary plan 1,774. Description—Field.

5690	Padakodai	T. Vadapisappodi	12 3 0
------	-----------	------------------	--------

Description—Jungle, fit for paddy.

5291	Padakodai	T. Vadapisappodi	8 0 30
------	-----------	------------------	--------

Preliminary plan 1,711. Description—Jungle.

5250	Panankadu	K. Paravani	5 3 12
------	-----------	-------------	--------

Description—Paladikarachchai.

5251	Panankadu	V. Kantappodi	6 1 13
------	-----------	---------------	--------

Preliminary plan 1,056. Description—Periapaddi.

912	Panankadu	General sale	1 1 22
-----	-----------	--------------	--------

Description—Talaiadiveli.

913	Panankadu	V. V. Kunchamunnilai	1 2 23
-----	-----------	----------------------	--------

Description—Talaiaidikudu.

915	Panankadu	General sale	5 0 28
-----	-----------	--------------	--------

Description—Kariappaddikuda.

916	Panankadu	P. H. Akamatulevvai	22 0 9
-----	-----------	---------------------	--------

917	Do.	do.	18 2 38
-----	-----	-----	---------

Lot.	Village.	Applicant.	Extent.		
			A.	R.	P.
Preliminary plan 1,585.					
Description—Fit for paddy.					
4326	Panankadu	General sale	26	2	0
Description—Ayanakulattukkadu.					
4328	Panankadu	General sale	15	1	14
4329	Panankadu	do.	21	3	14
Description—Chammantoddum.					
4332	Panankadu	General sale	6	0	16
Description—Pariavaddaipumi.					
4334	Panankadu	General sale	20	2	2
Preliminary plan 1,072. Description—Sirakalappu.					
1084	Kolavil	General sale	2	2	37
Description—Kaddadippuddi.					
1085	Kolavil	General sale	0	2	24
1086	Kolavil	do.	3	3	27
Description—Fit for garden.					
1092	Panankadu	General sale	0	0	27
1102	Do.	do.	0	1	16
1103	Do.	do.	1	0	4

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 495, E. P. கொ. சக்கிந்தாரர் ஆபீசில்,  
கொழும்பு, 1894 (நவ) ஐப்பசிமீ 23 ந் உ.

1894 ம ஆண்டு கார்த்திகைமாதம் 28 ந் தேதியாகிய புதன்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கருந் கொட்டத்திவ வாயில கிழக்கு மாகாணத்து கவற ணமேந்து ஏசன்றவர்களால் இதனையிற் சொல்ல ப்பட்டிருக்கிற முடிசூரிய காணத்துண்டுகளை, அர சாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொ ருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பாரா.

காணத்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்க ளப்படி டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 1,761. குறிச்சி—கொளாவில்.

கேள்விகாரண—பொதுவிற்பனவு.

வீவரம்—தென்னமப்பிள்ளைகேற்றபூமி.

இல.	வீசாலம்.		இல.	வீசாலம்.	
	அ. நூ. ப.	இல.		அ. நூ. ப.	இல.
5478	3	3 14	5492	1	3 30
5479	2	1 6	5493	2	2 2
5480	2	0 24	5494	2	1 26
5481	2	0 31	5495	1	3 34
5482	2	1 26	5496	1	3 37
5483	1	3 22	5497	1	2 38
5484	1	3 20	5498	2	2 10
5485	2	3 37	5499	1	3 19
5486	2	2 32	5500	1	2 14
5487	2	0 0	5501	2	1 10
5488	1	3 38	5502	1	3 6
5489	2	2 23	5503	1	3 2
5490	2	0 34	5504	2	2 4
5491	1	3 27	5505	2	2 25

குறிச்சி—கருந்கொட்டத்திவ.

5506	4	2 14	5510	1	0 26
5507	3	2 6	5511	1	0 0
5508	2	2 19	5512	1	3 38
5509	2	0 0	5513	2	1 4

குறிச்சி—கொளாவில்.

இல.	வீசாலம்.		இல.	வீசாலம்.	
	அ. நூ. ப.	இல.		அ. நூ. ப.	இல.
5514	0	3 30	5539	1	2 19
5515	1	3 23	5540	1	3 17
5516	1	3 29	5541	2	0 0
5517	1	0 24	5542	1	3 37
5518	3	3 20	5543	1	1 10
5519	3	3 31	5544	1	2 30
5520	1	3 18	5545	1	3 18
5521	2	0 0	5546	1	3 22
5522	1	3 38	5547	1	3 2
5523	0	3 38	5548	1	1 6
5524	0	3 26	5549	1	0 20
5525	1	3 19	5550	1	1 21
5526	1	3 20	5551	2	0 23
5527	1	2 38	5552	1	1 37
5528	3	0 0	5553	0	2 24
5529	2	1 16	5554	2	2 0
5530	1	3 24	5555	0	1 6
5531	2	0 7	5555½	2	3 10
5532	2	0 6	5556	2	0 10
5533	1	0 6	5557	3	2 13
5534	0	3 32	5558	3	2 25
5535	1	3 17	5559	3	2 36
5536	1	3 22	5560	3	3 31
5537	1	3 2	5561	4	0 0
5538	1	3 21	5562	2	1 38

குறிச்சி—கருந்கொட்டத்திவ. வீசாலம்.  
கேள்விகாரண. விவரம். அ. நூ. ப.

5563	ச. வினாசுத்தமபி தென்னமப்பிள னைக கேற்றபூமி	5	2	29
5564	வ. வி. கண்ணாப் போடி	0	2	28
5565	ப. நெலவிப் போடி	0	0	38
5566	நாகப்பன காண காணி	1	2	26
5567	அ. தம்பு	5	0	0

படம் 1,549. குறிச்சி—கருந்கொட்டத்திவ.  
கேள்விகாரண—பொதுவிற்பனவு.  
விவரம்—பொறணிகளைத் தூசாடு.

இல.	வீசாலம்.		இல.	வீசாலம்.	
	அ. நூ. ப.	இல.		அ. நூ. ப.	இல.
4107	10	0 0	4127	9	2 33
4108	10	0 0	4128	10	0 27
4109	10	0 8	4129	20	0 30
4110	10	0 15	4130	20	1 16
4111	10	0 16	4131	20	3 3
4112	10	0 0	4132	10	1 38
4113	10	0 0	4133	10	1 0
4114	10	0 11	4134	20	3 20
4115	9	3 30	4135	18	3 5
4116	9	3 15	4136	21	0 37
4117	10	0 0	4137	11	3 3
4118	10	0 0	4138	10	1 2
4119	10	0 0	4139	20	1 0
4120	9	3 13	4140	19	3 9
4121	9	2 24	4141	9	2 27
4122	9	2 11	4142	22	1 30
4123	10	1 9	4143	24	1 18
4124	20	0 0	4144	15	1 25
4125	20	1 25	4145	4	1 31
4126	10	0 27	4146	1	2 36

படம் 1,709.

5240	பொதுவிற்பனவு மிருவோடைக காடு	1	3	16
5242	0டி	40	0	0
5243	0டி	49	0	0
5247	அட்டாளச்சேனை பூமனத்துண்டி	6	0	20
5246	மிருவோடைக காடு	53	2	36

படம் 1,058.

950	இ. ஈசப்புவெவ வை	6	3	14
	கச்சைகொடி ககாடு			

இல.	கேள்விக்காரன்.	விவரம்.	அ. ரூ. ப.	விசாலம்.
176	படம் 990. குறிச்சி—கருங்கொட்டித்தீவு, பொதுவிற்பனைவு சப்புக்களப்புப் பூமி	8 1 0		
178	செடி	8 1 0		
179	செடி	4 0 24		
181	செடி	5 2 17		
165	செடி	8 3 22		
935	படம் 1,057. குறிச்சி—நுலுவீல. பொதுவிற்பனைவு சூளத்தொடை ககாடு	23 0 14		
920	செடி	5 2 35		
921	செடி	6 3 29		
5690	படம் 1,774. குறிச்சி—பாடாகோடை. தொ. வடபிஸசம் போடி வயல	12 3 0		
5691	செடி	8 0 30		
5250	படம் 1,711. குறிச்சி—பனங்காடு. க. பரவனி காடு	5 3 12		
5251	வ. கந்தப்பேரடி. பாலையடிக்கரசு சை	6 1 13		
912	படம் 1,056. பொதுவிற்பனைவு பெரியபட்டி	1 1 22		
913	வ. கி. சூஞ்சாழு னனினை தானையடிவெளி	1 2 23		
915	பொதுவிற்பனைவு தானையடிக்காடு	5 0 28		
916	பொ. த. அகமது வெவ்வை கரையாப்பட்டிக குடா	22 0 9		
917	செடி	18 2 38		
4326	படம் 1,585. பொதுவிற்பனைவு வேளாண்டை செய்கைக்கே மறகு	26 2 0		
4328	செடி	15 1 14		
4329	செடி	21 3 14		
4332	செடி	6 0 16		
4334	செடி	20 2 2		
1084	படம் 1,072. குறிச்சி—கொளவில. பொதுவிற்பனைவு சிறியக்களப்பு	2 2 37		
1085	செடி	0 2 24		
1086	செடி	3 3 27		

இக்காணிக்களைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைவின் கொந்திசுகளையும்பற்றி மட்டங்களப்பு அரசாட்சியின் ஏசனறுததுரை யவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

அதியுத்தம் தேசாதிபதியவர்களது கட்டளைபடி,  
 ஈ. நோவெல உவாககா,  
 இராசாங்க் விக்கிதா.

No. 496, E. P. Colonial Secretary's Office, Colombo, October 22, 1884.  
 ON Saturday, December 1, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Tirukkivil Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 562.  
 Description—Fit for paddy.

Lot.	Village.	Name of Applicant.	Extent.
5948	Tampiluvil	General sale	2 3 0
5949	Do.	do.	5 3 30

Lot.	Village.	Name of Applicant.	Extent.
5951	Tampiluvil	General sale	4 2 21
5952	Do.	do.	2 3 0
5953	Do.	do.	19 3 0
5954	Do.	do.	19 3 5
5958	Do.	do.	19 2 36
Preliminary plan 1,699.			
Description—Paddimeddukkadu.			
5120	Panankadu	General sale	4 0 7
5122	Do.	do.	11 2 30
5124	Do.	do.	11 1 30
5126	Do.	do.	9 0 28
5128	Do.	do.	15 0 12
5130	Do.	do.	7 0 17
5132	Do.	do.	14 2 13
5133	Do.	do.	9 2 35
5134	Do.	do.	11 2 33
5135	Do.	Notary Karuvaltampi	8 0 21
5136	Do.	do.	12 0 10
5137	Do.	do.	6 2 13
5139	Do.	General sale	11 1 22
5140	Do.	do.	9 1 20
5141	Do.	do.	11 1 13
5142	Do.	Notary Karuvaltampi	8 2 5
5143	Do.	do.	11 1 27
5144	Do.	do.	6 2 34
5145	Do.	General sale	0 1 20
5147	Do.	do.	10 1 11
5148	Do.	do.	10 3 0
5149	Do.	Notary Karuvaltampi	8 3 20
5150	Do.	do.	10 3 34
5151	Do.	do.	7 1 0
5152	Do.	General sale	0 0 10
5154	Do.	do.	8 2 36
5155	Do.	do.	10 1 0
5156	Do.	Notary Karuvaltampi	9 1 20
5157	Do.	do.	10 3 10
5158	Do.	do.	7 3 23
5160	Do.	General sale	11 1 15
5161	Do.	do.	9 2 36
5162	Do.	do.	9 2 7
5163	Do.	do.	9 3 18
5164	Do.	do.	7 1 11
5166	Do.	do.	13 3 0
5167	Do.	do.	9 1 13
5168	Do.	do.	9 3 33
5169	Do.	do.	10 2 2
5170	Do.	do.	7 0 14
5171	Do.	do.	0 1 15
5172	Do.	do.	1 0 10
5173	Do.	do.	13 1 36
5174	Do.	do.	9 1 35
5175	Do.	do.	9 3 34
5176	Do.	do.	9 3 18
5177	Do.	do.	4 1 6
5179	Do.	do.	9 3 27
5180	Do.	do.	9 2 3
5181	Do.	do.	9 3 37
5182	Do.	do.	8 1 22
5183	Do.	do.	5 3 29
5185	Do.	do.	7 3 15
5186	Do.	do.	10 0 33
5187	Do.	do.	8 1 1
5188	Do.	do.	13 0 0
5189	Do.	do.	10 1 30
5190	Do.	do.	11 0 18
Preliminary plan 1,708.			
Description—Paddimeddukkadu.			
5225	Panankadu	General sale	10 0 24
5226	Do.	do.	3 3 14
5227	Do.	do.	18 0 22
5228	Do.	do.	15 1 27
5229	Do.	do.	17 2 18
5230	Do.	do.	5 0 15
5231	Do.	do.	8 1 17
5232	Do.	do.	5 1 32
5233	Do.	do.	14 0 13
5234	Do.	do.	6 1 0
5235	Do.	do.	8 2 33
5236	Do.	do.	30 1 20

Lot.	Village.	Name of Applicant.	Extent.			இல.	வீவரம்—பட்டிமேட்டுக்காடு.		
			A.	R.	P.		பட்டம் 1,699.	சூறிச்சி.	கேள்வீக்காரன்.
5237	Panankadu	General sale	28	2	0				
5238	Do.	do.	7	1	10				
5239	Do.	do.	2	3	22				
Preliminary plan 1,467.						இல.	சூறிச்சி.	கேள்வீக்காரன்.	விசாலம்.
Description—Fit for cocoanut plantation.						5120	பனங்காடு	பொதுவிற்ப	அ. ஞா. ப.
3781	Tampiluvil	General sale	1	2	27			4 0 7	
3782	Do.	do.	1	3	0	5122	செடி	செடி	11 2 30
3783	Do.	do.	4	1	12	5124	செடி	செடி	11 1 30
3785	Do.	do.	4	2	12	5126	செடி	செடி	9 0 28
3789	Do.	do.	2	0	6	5128	செடி	செடி	15 0 12
3790	Do.	do.	3	0	37	5130	செடி	செடி	7 0 17
3791	Do.	do.	3	1	33	5132	செடி	செடி	14 2 13
3795	Do.	do.	7	0	12	5133	செடி	செடி	9 2 35
3799	Do.	do.	4	2	25	5134	செடி	செடி	11 2 33
3803	Do.	do.	4	2	24	5135	செடி	நொத்தாரிஸ க	
3804	Do.	do.	3	0	10			றுவலதம்பி	8 0 21
3805	Do.	do.	3	2	33	5136	செடி	செடி	12 0 10
3806	Do.	do.	3	1	7	5137	செடி	செடி	6 2 13
3807	Do.	do.	3	0	30	5139	செடி	பொதுவிற்ப	
3808	Do.	do.	2	0	36			னவு	11 1 22
3809	Do.	do.	19	0	15	5140	செடி	செடி	9 1 20
3810	Do.	do.	10	0	33	5141	செடி	செடி	11 1 13
3811	Do.	do.	14	3	37	5142	செடி	நொத்தாரிஸ க	
3812	Do.	do.	16	3	18			றுவலதம்பி	8 2 5
3813	Do.	do.	10	0	35	5143	செடி	செடி	11 1 27
3814	Do.	do.	1	1	34	5144	செடி	செடி	6 2 34
3815	Do.	do.	5	0	20	5145	செடி	பொதுவிற்ப	
3816	Do.	do.	4	2	6			னவு	0 1 24
3818	Do.	do.	4	3	28	5147	செடி	செடி	10 1 11
3819	Do.	do.	17	2	15	5148	செடி	செடி	10 3 0
Preliminary plan 1,220.						5149	செடி	நொத்தாரிஸ க	
Description—Manalkadduvalavu.								றுவலதம்பி	8 3 20
K 23	Tampiluvil	P. Velan	0	0	37	5150	செடி	செடி	10 3 34
Preliminary plan 1,389.						5151	செடி	செடி	7 1 0
Description—Navalkadu.						5152	செடி	பொதுவிற்ப	
3335	Tirukkivil	Arunasalamparikari	3	1	8			னவு	0 0 10
Description—Veddikulattupumi.						5154	செடி	செடி	8 2 36
3337	Tirukovil	General sale	34	0	26	5155	செடி	செடி	10 1 0
Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.						5156	செடி	நொத்தாரிஸ க	
By His Excellency the Governor's command,						5157	செடி	றுவலதம்பி	9 1 20
E. NOEL WALKER,						5158	செடி	செடி	10 3 10
Colonial Secretary.						5160	செடி	செடி	7 3 23
						5161	செடி	பொதுவிற்ப	
								னவு	11 1 15
						5162	செடி	செடி	9 2 36
						5163	செடி	செடி	9 2 7
						5164	செடி	செடி	9 3 18
						5166	செடி	செடி	7 1 11
						5167	செடி	செடி	13 3 0
						5168	செடி	செடி	9 1 13
						5169	செடி	செடி	9 3 33
						5170	செடி	செடி	10 2 2
						5171	செடி	செடி	7 0 14
						5172	செடி	செடி	0 1 15
						5173	செடி	செடி	1 0 10
						5174	செடி	செடி	13 1 36
						5175	செடி	செடி	9 1 35
						5176	செடி	செடி	9 3 34
						5177	செடி	செடி	9 3 18
						5179	செடி	செடி	4 1 6
						5180	செடி	செடி	9 3 27
						5181	செடி	செடி	9 2 3
						5182	செடி	செடி	9 3 37
						5183	செடி	செடி	8 1 22
						5185	செடி	செடி	5 3 29
						5186	செடி	செடி	7 3 15
						5187	செடி	செடி	10 0 33
						5188	செடி	செடி	8 1 1
						5189	செடி	செடி	13 0 0
						5190	செடி	செடி	10 1 30
								செடி	11 0 18
No. 496, E. P. கொ. சககிறத்தார் ஆட்சிச், கொழும்பு, 1894 (ஆ) அற்பசிமாசம் 22 வ.									
1894 ம ஆண்டு மாகளரிமாசம் 1 ந தேதியாகிய சனிக்கிழமையிலு மதனையடுத்த நாடகளிலும திருக் கோவில் வாடியில் கிழக்குமாகாணத்து கவற்றணமேற் கு ஏசனறவர்களால் இதனடியிற சொலலப்படடிருக கிற முடிக்கருயி காணித்துணடுகளை, அரசாட்சியாரால உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப பிரகாரம் ஏலத்திற்குறி விற்பார.									
காணித்துணடுகளை, கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்கிரிக்கி விருக்கினறன.									
பட்டம் 562.									
வீவரம்—வேளாணபைசெயசைக் கேற்றது.									
இல.	சூறிச்சி.	கேள்வீக்காரன்	விசாலம்.						
5948	தம்பிலிவில	பொதுவிற்ப	2	3	0	5180	செடி	செடி	9 2 3
		னவு	5	3	0	5181	செடி	செடி	9 3 37
5949	செடி	செடி	5	3	30	5182	செடி	செடி	8 1 22
5951	செடி	செடி	4	2	21	5183	செடி	செடி	5 3 29
5952	செடி	செடி	2	3	0	5185	செடி	செடி	7 3 15
5953	செடி	செடி	19	3	0	5187	செடி	செடி	10 0 33
5954	செடி	செடி	19	3	5	5188	செடி	செடி	8 1 1
5955	செடி	செடி	19	3	5	5189	செடி	செடி	13 0 0
5958	செடி	செடி	19	2	36	5190	செடி	செடி	10 1 30



இல.	குறிச்சி.	கேள்விகாரை.	அ. நூ. ப.	விசாலம.
படம் 1,708.				
5225	பனங்காடு	பொதுவிற்ப		
		னவு	10	0 24
5226	செடி	செடி	3	3 14
5227	செடி	செடி	18	0 22
5228	செடி	செடி	15	1 27
5229	செடி	செடி	17	2 18
5230	செடி	செடி	5	0 15
5231	செடி	செடி	8	1 17
5232	செடி	செடி	5	1 32
5233	செடி	செடி	14	0 13
5234	செடி	செடி	6	1 0
5235	செடி	செடி	8	2 33
5236	செடி	செடி	30	1 20
5237	செடி	செடி	28	2 0
5238	செடி	செடி	7	1 10
5239	செடி	செடி	2	3 22
படம் 1,467.				
விவரம்—தென்னமயில்நகர்கேற்ற பூமி.				
3781	தம்பிலுவிலை	பொதுவிற்ப		
		னவு	1	2 27
3782	செடி	செடி	1	3 0
3783	செடி	செடி	4	1 12
3785	செடி	செடி	4	2 12
3789	செடி	செடி	2	0 6
3790	செடி	செடி	3	0 37
3791	செடி	செடி	3	1 33
3795	செடி	செடி	7	0 12
3799	செடி	செடி	4	2 25
3803	செடி	செடி	4	2 24
3804	செடி	செடி	3	0 10
3805	செடி	செடி	3	2 33

இல.	குறிச்சி.	கேள்விகாரை.	அ. நூ. ப.	விசாலம.
3806	தம்பிலுவிலை	பொதுவிற்ப	3	1 7
3807	செடி	செடி	3	0 30
3808	செடி	செடி	2	0 36
3809	செடி	செடி	19	0 15
3810	செடி	செடி	10	0 33
3811	செடி	செடி	14	3 37
3812	செடி	செடி	16	3 18
3813	செடி	செடி	10	0 35
3814	செடி	செடி	1	1 34
3815	செடி	செடி	5	0 20
3816	செடி	செடி	4	2 6
3818	செடி	செடி	4	3 28
3819	செடி	செடி	17	2 15
படம் 1,220.				
விவரம்—மணலகாட்டு வளவு.				
K 23	தம்பிலுவிலை	ப. வேலன்	0	0 37
படம் 1,389.				
விவரம்—நாவற்காடு.				
3335	திருக்கோவில்	அருளுசலம்		
		பரிசாரி	3	1 8
விவரம்—வட்டிக்கூளத்தப்பூமி.				
3337	திருக்கோவில்	பொதுவிற்ப		
		பனவு	34	0 26
இக்காணிகளைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் விற்பனைகொந்தீசுகளையுட்பற்றி மட்டகங்களப்பு அரசாட்சி ஏசனறுத்துரை யவர்களிடம் வினுவியறிந்துகொள்ளலாம்.				
அகியுத்தம தேசாதிபதியவர்களது கட்டலாபடி, ஈ. நோவெல உவாக்கர், இராசாங்க விசிரா.				

No. 497, E. P.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Wednesday, December 5, 1894, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his Office in Potuvil Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
Preliminary plan 1,169.—Panama.							
2049	Pottuvil	Hendrick de Silva	—	Uranikkadu	5	1	11
2050	Do.	Abeyanayaka	—	do.	4	0	36
2051	Do.	P. H. Katirkamer	—	do.	6	2	0
2052	Do.	Kannappan	—	do.	17	1	31
2053	Do.	Sudu Nilame	—	Puranpumi	32	3	34
2054	Do.	Muttu Banda	—	do.	19	2	14
2055	Do.	General sale	—	Attupamankaipurana-			
				pumi	7	3	25
2056	Do.	do.	—	Manalodaiveddai	32	1	24
Preliminary plan 1,170.							
2057	Veddiveli	General sale	—	Puranpumi	26	2	34
2058	Do.	do.	—	do.	8	1	38
2059	Do.	do.	—	Kirimaduodaipumi	16	0	34
2061	Do.	do.	—	Palaiyaputuveli	52	3	0
2062	Do.	do.	—	Marutankudapumi	3	3	33
2063	Do.	do.	—	do.	10	2	35
2064	Do.	do.	—	Puranpumi	17	3	6
2065	Do.	do.	—	do.	30	1	2
2066	Do.	do.	—	do.	9	1	16
2067	Do.	do.	—	Marutankudapumi	3	0	27
2068	Do.	do.	—	Mavadivaddi	14	1	33
2069	Do.	do.	—	do.	9	2	5
2070	Do.	do.	—	do.	5	3	15
2071	Pottuvil	do.	—	Palliadimadu	4	2	0
Preliminary plan 1,230.							
Q 23	Pottuvil	K. Muttukumaru	—	Pavakkaitoddam	11	0	18
Preliminary plan 1,229.							
2730	Pottuvil	T. Mirasaivulevvai	—	Andeniaveli	16	2	35
Preliminary plan 1,231.							
2731	Pottuvil	General sale	—	Siriaveyeddei	29	3	36
2732	Do.	do.	—	do.	12	3	19
2733	Do.	do.	—	do.	22	0	31
2734	Do.	do.	—	do.	47	1	16

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
			Preliminary plan 1,232.				
2737	Pottuvil	General sale	—	Sinnesemanattakadu	20	3	5
2738	Do.	do.	—	do.	25	0	15
2739	Do.	do.	—	do.	19	2	10
			Preliminary plan 1,238.				
2758	Pottuvil	General sale	—	Pottuwilveli	9	1	12
			Preliminary plan 1,728.				
5333	Pottuvil	P. H. Tamotarampillai	—	Kunchanadaikadu	21	0	11
			Preliminary plan 1,733.				
5347	Pottuvil	K. V. V. Muttukumaru	—	Sinneputuveli	28	3	34
5348	Do.	General sale	—	do.	19	3	32
			Preliminary plan 1,736.				
5355	Pottuwil	J. Atamlevvaipodi	—	Chenai and garden	3	0	17
5356	Do.	do.	—	do.	2	2	2
			Preliminary plan 1,183.				
T 15	Komari	Sutu Nilemai	—	Madattuppudiveli	15	2	11
			Preliminary plan 1,607.				
4441	Panama	A. Aliarlevvai	—	Rakamveli	15	2	10
4442	Do.	do.	—	do.	4	0	23
			Preliminary plan 1,255.				
2859	Panama	General sale	—	Ulpasaiveli	14	0	12
			Preliminary plan 1,257.				
V 23	Panama	Sutu Nilemai	—	Virakodaiveli	19	2	28
X 23	Do.	do.	—	Pallaveli	26	0	37
2889	Do.	General sale	—	Makulpokuna	4	3	6
2890	Do.	do.	—	do.	41	2	23
Z 23	Do.	Kiribanda Lekkama	—	Puranveli	12	1	21
2891	Do.	General sale	—	do.	2	1	22
2892	Do.	do.	—	do.	9	1	27
B 24	Do.	Sutu Nilemai	—	Mulliyaveli	25	2	11
2893	Do.	Kiribanda Lekkama	—	do.	37	3	28
2894	Do.	Sutu Nilema	—	Open land	60	0	0
2895	Do.	General sale	—	do.	0	0	10
C 24	Do.	—	Hinagappu	Tobacco land	0	0	17
2896	Do.	—	P. H. Lasamappu	Unplanted	0	1	0
2897	Do.	—	K. Kantan	do.	0	0	14
D 24	Do.	—	Kalurala	Tobacco land	0	0	29
E 24	Do.	—	K. Muttu	Cocoanuts 30 years old	0	0	27
F 24	Do.	—	P. H. Lasamappu	do.	0	0	26
2898	Do.	—	Kiri Banda	Unplanted	0	0	36
G 24	Do.	—	Bandara Udaiyar	Cocoanuts 30 years old	0	C	35
H 24	Do.	—	Hikhami Gamaralai	Cocoanuts 20 years old	0	0	35
I 24	Do.	—	Sutu Banda	do.	0	0	32
J 24	Do.	—	Pattippodimari	Cocoanuts 5 years old	0	0	32
K 24	Do.	—	Sutu Nilemai	Unplanted	0	0	17
L 24	Do.	—	Palinguralai Naidai	Cocoanuts 5 years old	0	1	3
2899	Do.	General sale	—	Unplanted	0	0	16
M 24	Do.	—	Hin Bandara	Cocoanuts 4 years old	0	0	32
2900	Do.	—	Henamulaiappu	Unplanted	0	0	7
N 24	Do.	—	Palippodi	Cocoanuts 2 years old	0	0	26
2901	Do.	—	do.	Unplanted	0	0	16
O 24	Do.	—	Ranappu	Cocoanuts 7 years old	0	0	16
2902	Do.	General sale	do.	Unplanted	0	0	4
2902½	Do.	do.	do.	do.	0	0	13
P 24	Do.	—	Menikappu	Jak and mango	0	0	15
Q 24	Do.	—	Lasama	Cocoanuts 15 years old	0	0	25
R 24	Do.	—	Nallatampi	Cocoanuts 30 years old	0	0	28
2903	Do.	—	Sinnamullai	Unplanted	0	0	14
2904	Do.	General sale	do.	do.	0	0	33
S 24	Do.	—	Sinnattampi	Cocoanuts 30 years old	0	0	20
T 24	Do.	—	Sinnamullai	Tobacco	0	0	27
U 24	Do.	—	Punchirala	do.	0	0	22
V 24	Do.	—	Menikappu	Cocoanuts 30 years old	0	0	30
W 24	Do.	—	Hutuappu	do.	0	0	32
2905	Do.	General sale	—	Unplanted	0	0	20
2906	Do.	do.	—	do.	0	0	22
2907	Do.	Kaluappu	—	do.	0	0	16
X 24	Do.	—	Mutalihami	Encroachment	0	1	18
2908	Do.	General sale	—	Unplanted	0	1	3
2909	Do.	do.	—	do.	0	0	5
Y 24	Do.	—	Hitihami	Planted	0	0	18
2910	Do.	General sale	—	Unplanted	0	0	21
Z 24	Do.	—	Kantapperumal	Cocoanut 12 years	0	1	26
A 25	Do.	—	Tampippodi	Cocoanut 10 years	0	0	32
2911	Do.	Mutalihami	—	Unplanted	0	0	18
2912	Do.	Viravannan	—	do.	0	0	23
B 25	Do.	—	Nillasinna	Yams	0	0	29
C 25	Do.	—	Lokkurala	Cocoanut 4 years	0	0	24
D 25	Do.	—	V. Paramakuddi	do.	0	0	26

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A. R. P.	
2913	Panama	P. H. Lasamappu	—	Unplanted	0	0 16
2914	Do.	General sale	—	Open low land	23	3 21
2915	Do.	do.	—	do.	26	0 0
2916	Do.	do.	—	Unplanted	0	0 18
2236	Komari	M. Chuppiramaniam	—	Vaddavannete	19	1 36
5342	Do.	General sale	—	Mukattuvarattun-tivukkadu	5	0 10
5343	Do.	do.	—	do.	3	3 32
5345	Do.	do.	—	do.	21	2 16
5346	Do.	do.	—	do.	14	0 34

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 497, E. P.

கொலோனியல் சர்க்கிந்ததார ஆபீசில்,  
கொழும்பு, 1894 ம் (ஓ) ஐப்பசிமீ 22 ந் உ.

1894 ம் (ஓ) மாகழிமாதம் 5 ந் தித்தியாகிய புதன்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் பொத்து வில் வாடியில் கிழக்குமாகாணத்து கவறணமேநது ஏசனறவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடி கருவிய காணாத்து ண்டிகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஒலத்தி ற்கூறி வற்பா.

காணித்துணடுகள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்கி லிருக்கின்றன.

பட்டம் 1,169, பாணகை. குறிச்சி—பொத்துவில்.

இல.	கேள்விக்காரன பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	வீசாலம்.
2049	அந்திரிசு டி. சிலவா	—	ஊறனிகுடா	5 1 11
2050	அபயநாயக்க	—	ஓடி	4 0 36
2051	பொ. த. கஜாகாமா	—	ஓடி	6 2 0
2052	கண்ணப்பன	—	ஓடி	17 1 31
2053	சுதுநிலமை	—	புானபூமி	32 3 34
2054	முத்துவண்டா	—	ஓடி	19 2 14
2055	பொத்துவிற்பனவு	—	ஆத்துப்பாமங்கைபுானபூமி	7 3 25
2056	ஓடி	—	மணலோடைவடடை	32 1 24

பட்டம் 1,170. குறிச்சி—வடடிவெளி.

2057	பொத்துவிற்பனவு	—	புானபூமி	26 2 34
2058	ஓடி	—	ஓடி	8 1 36
2059	ஓடி	—	சீரிமடுடைப்பூமி	16 0 34
2061	ஓடி	—	பரையபுதுவெளி	52 3 0
2062	ஓடி	—	மருதங்குடாப்பூமி	3 3 33
2063	ஓடி	—	ஓடி	10 2 35
2064	ஓடி	—	புானபூமி	17 3 6
2065	ஓடி	—	ஓடி	30 1 2
2066	ஓடி	—	ஓடி	9 1 16
2067	ஓடி	—	மருதங்குடாப்பூமி	3 0 27
2068	ஓடி	—	மாவடிவடடை	14 1 33
2069	ஓடி	—	ஓடி	9 2 5
2070	ஓடி	—	ஓடி	5 3 15
2071	ஓடி	—	பள்ளியடிமடு	4 2 0
Q 23	க. முத்துக்குமாறு	பட்டம் 1,230.	பாவககாய்தோட்டம்	11 0 18
2730	தொ. மீராசாயவுலெவவ	பட்டம் 1,229.	அந்தனியாவெளி	16 2 35
2731	பொத்துவிற்பனவு	பட்டம் 1,231.	சிரியாவைவடடை	29 3 36
2732	ஓடி	—	ஓடி	12 3 19
2733	ஓடி	—	ஓடி	22 0 31
2734	ஓடி	—	ஓடி	47 1 16
2737	ஓடி	பட்டம் 1,232.	சினனசெமனாத்துக்காடு	20 3 5
2738	ஓடி	—	ஓடி	25 0 15
2739	ஓடி	—	ஓடி	19 2 10
2758	பொத்துவிற்பனவு	பட்டம் 1,233.	பொத்துவிலவெளி	9 1 12

இல.	கேள்விகாரண பெயர்.	உரித்தாளியின் பெயர்.	வீவரம்.	விசாலம். அ. றா. பெ.
5333	பொ. த. தாமோதரம் பிள்ளை	பட்டம் 1,728. — பட்டம் 1,733.	சூஞ்சேனாடைக்காடு	21 0 11
5347	க. வ. வீ. முத்துக்கு மாரு	—	சினனப்பகுதிவெளி	28 3 34
5348	பொதுவிற்பனவு	— பட்டம் 1,736.	செடி	19 3 32
5355	இ. ஆதமலெவவைப் போடி	—	தோட்டம்	3 0 17
5356	செடி	—	செடி	2 2 2
T 15	சுதுநிலமை	பட்டம் 1,183. குறிச்சி—கேரமாரி. —	மடத்துப்புடிவெளி	15 2 11
4441	அ. அனியாலெவவை	பட்டம் 1,607. குறிச்சி—பானகை. —	இராகமவெளி	15 2 10
4442	செடி	—	செடி	4 0 23
2859	பொதுவிற்பனவு	பட்டம் 1,255. — பட்டம் 1,257.	உளபசைவெளி	14 0 12
Q 23	சுதுநிலமை	—	வீராகொடைவெளி	19 2 28
X 23	செடி	—	பள்ளவெளி	26 0 37
2889	பொதுவிற்பனவு	—	மஞ்சளப்பாக்கான	4 3 6
2890	செடி	—	செடி	41 2 23
Z 23	கிறிவண்டாலேக்கம்	—	புளவெளி	12 1 21
2891	பொதுவிற்பனவு	—	செடி	2 1 22
2892	செடி	—	செடி	9 1 27
B 24	சுதுநிலமை	—	முலையாவெளி	25 2 11
2893	கிறிவண்டாலேக்கம்	—	செடி	37 3 28
2894	சுதுநிலமை	—	வெட்டைப்பூமி	60 0 0
2895	பொதுவிற்பனவு	—	செடி	0 0 10
C 24	செடி	ஈங்குப்பு	புறையிலைத்தோட்டம்	0 0 17
2896	செடி	பொ. த. லாசமாஅப்பு	செடி செய்கைபண்ணை	0 1 0
2897	செடி	க. கந்தன	செடி	0 0 14
D 24	செடி	கஞ்சுரை	புறையிலைத்தோட்டம்	0 0 29
E 24	செடி	க. முத்து	தென்னந்தோட்டம்	0 0 27
F 24	செடி	பொ. த. லாசமாஅப்பு	செடி	0 0 26
2898	செடி	கிறிவண்டா	செய்கை பண்ணப்பட்டாத பூமி	0 0 36
G 24	செடி	வண்டாரஉடையாரா	தென்னந்தோட்டம்	0 0 35
H 24	செடி	இ. கமராளை	செடி	0 0 35
I 24	செடி	சுதுவண்டா	செடி	0 0 32
J 24	செடி	பத்திப்போடிமாறி	செடி	0 0 32
K 24	செடி	சுதுநிலமை	செய்கைபண்ணப்பட்டாத பூமி	0 0 17
L 24	செடி	பொலசூரூளை நயிதே	தென்னந்தோட்டம்	0 1 3
2899	செடி	—	செய்கைப்பண்ணப்பட்டாத பூமி	0 0 16
M 24	செடி	கங்கண்டாரஅப்பு	தென்னந்தோட்டம்	0 0 32
29900	செடி	ஈங்குமுலைஅப்பு	செய்கைப்பண்ணப்பட்டாத பூமி	0 0 7
N 24	செடி	பாவிப்போடி	தென்னந்தோட்டம்	0 0 26
2901	செடி	செடி	செய்கைபண்ணப்பட்டாத பூமி	0 0 16
O 24	செடி	இராணப்பா	தென்னந்தோட்டம்	0 0 16
2902	செடி	—	செய்கைப்பண்ணப்பட்டாத பூமி	0 0 4
2902½	செடி	—	செடி	0 0 13
P 24	—	மெனிக்ககஅப்பு	மாநதோட்டம்	0 0 15
Q 24	—	லாசமா	தென்னந்தோட்டம்	0 0 25
R 24	—	நல்லத்தம்பி	செடி	0 0 28
2903	—	சினனமுலலை	செய்கைப்பண்ணப்பட்டாத பூமி	0 0 14
2904	—	பொதுவிற்பனவு	செடி	0 0 33
S 24	—	சினனத்தம்பி	தென்னந்தோட்டம்	0 0 20
T 24	—	சினனமுலலை	புறையிலைத்தோட்டம்	0 0 27
U 24	—	புஞ்சுரூளை	செடி	0 0 22

இல.	கேள்விக்காரன பெயர்.	உரிததாளியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. மூ. பெ.
V 24	—	மெனிகப்பு	தென்னந்தோட்டம்	0 0 30
W 24	—	உதுவப்பு	—	0 0 32
2905	பொதுவிற்பனைவு	—	செய்கைபண்ணைபடாபூமி	0 0 20
2906	—	—	—	0 0 22
2907	—	கனுவப்பு	—	0 0 16
X 24	—	முதலிஆமி	கூட்டிபிடித்தபூமி	0 1 18
2908	பொதுவிற்பனைவு	—	செய்கைபண்ணைபடாபூமி	0 1 3
2909	—	—	—	0 0 5
Y 24	—	இற்றிஆமி	வானைத்தோட்டம்	0 0 18
2910	பொதுவிற்பனைவு	—	செய்கைபண்ணைபடாபூமி	0 0 21
Z 24	—	கந்தா பெருமாள்	தென்னந்தோட்டம்	0 1 26
A 25	—	தம்பிப்போடி	—	0 0 32
2911	முதலிஆமி	—	செய்கைபண்ணைபடாபூமி	0 0 18
2912	வீரவண்ணன்	—	—	0 0 23
B 25	—	நலகிணை	கிளங்குத்தோட்டம்	0 0 29
C 25	—	லொகசூரனை	தென்னந்தோட்டம்	0 0 24
D 25	—	வ. பாமசூடி	—	0 0 26
2913	பொ. த. லாசமஅப்பு	—	செய்கைபண்ணைபடாபூமி	0 0 16
2914	பொதுவிற்பனைவு	—	வெட்டைபூமி	23 3 21
2915	—	—	—	26 0 0
2916	—	—	செய்கைபண்ணைபடாபூமி	0 0 18

பட்டம் 1,180. குறிச்சி—கோமாரி.

2236	ம. சுப்பிரமணியம்	—	வட்டவானவெளி	19 1 36
------	------------------	---	-------------	---------

பட்டம் 1,732.

5342	பொதுவிற்பனைவு	—	முகத்துவாரத்து தீவுகாடு	5 0 10
5343	—	—	—	3 3 32
5345	—	—	—	21 2 16
5346	—	—	—	14 0 34

இக்காணிகளைப் பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைக்கொருநாள் கொடுத்திருக்கின்றனவற்றின் மட்டங்களையும் அரசாட்சி ஏசுனறுத துறையவர்களிடம் வினாவுய்ற துகொள்ளலாம்.

அதிகுத்தம் தேசாதிபதியவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல உவாக்கா,  
இராசாங்க விசிகா.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,109, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 14, 1894.

ON Tuesday, December 4, 1894, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his Office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
Preliminary plan 1,399.						
7330	Tambagalla	B. P. Samarakoon, Mudaliyar	The Crown	Leased land	12	1 18
7331	Do.	—	—	Jungle	31	3 16
7331½	Do.	—	—	Leased land	16	1 16
7331¼	Do.	—	—	do.	1	1 6
Preliminary plan 1,385.						
7282	Gananketa	B. P. Samarakoon, Mudaliyar	The Crown	Leased land	7	3 7
Preliminary plan 1,788.						
9046	Anaivelandawa	Kadiravelu Appuhami	The Crown	Chenaed land	7	0 39

C 3\*

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
Preliminary plan 1,930.							
9825	Anaivelandawa	C. N. Jayatuhami	The Crown	Low jungle	4	2	25
9826	Do.	C. V. Kalingurala	do.	do.	3	0	12
9827	Do.	C. A. Velappu	do.	do.	4	3	5
9828	Do.	C. V. Punchirala	do.	do.	4	3	15
9829	Do.	C. N. Appuhami	do.	do.	4	1	34
9830	Do.	C. H. Appuhami	do.	do.	5	0	21
9831	Do.	do.	do.	do.	5	0	21
9832	Do.	C. N. Vannihami	do.	do.	5	0	24
9833	Do.	C. M. Menikrala	do.	do.	5	0	9
9834	Do.	C. H. Heratham	do.	do.	5	0	14

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,109, N.-W. P.

වමි 1894 ක්වු මක්කෝබර් මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්උන්නාන්සේගේ කන්කෝරුවේදීය.

හලාවත දිසාවේ ආණ්ඩුවේ උප ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1894 ක්වු දෙසැම්බර් මස 4 වෙනි දිනවු අහඹුවාදා 1ට හලාවත කව්වේර්සේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ හලාවත පලාතේ උතුරු පිටිගල්කෝරලේ කොට්ඨාසයේ පිහිටි බිම් කැබලි.

නො.	ගම.	සිතියම 1,399.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
7330	කඹගල්ල	බ්. පී. සමරකෝන් මුදලිතුමා	මවුන්න	බදුඉඩම	12 1 18
7331	එම	එම	එම	කැලෑව	31 3 16
7331½	එම	එම	එම	බදුඉඩම	16 1 16
7331¼	එම	එම	එම	එම	1 1 6
සිතියම 1,385.					
7282	ගනන්කැවේ	බ්. පී. සමරකෝන් මුදලිතුමා	එම	එම	7 3 7
සිතියම 1,788.					
9046	ආනවිඵන්දුව	කදීරවේඵ අප්පුහාමි	එම	සේන	7 0 39
සිතියම 1,930.					
9825	ආනවිඵන්දුව	සී. ඇන්. ජයතුහාමි	මවුන්න	මිටිකැලෑව	4 2 25
9826	එම	සී. ඩී. කලිතුරුල	එම	එම	3 0 12
9827	එම	සී. ඒ. වේලප්පු	එම	එම	4 3 5
9828	එම	සී. ඩී. පුන්විරුල	එම	එම	4 3 15
9829	එම	සී. ඇන්. අප්පුහාමි	එම	එම	4 1 34
9830	එම	සී. එච්. අප්පුහාමි	එම	එම	5 0 21
9831	එම	සී. එච්. අප්පුහාමි	එම	එම	5 0 21
9832	එම	සී. ඇන්. වන්නිගාමි	එම	එම	5 0 24
9833	එම	සී. ඇම්. මැතික්කරුල	එම	එම	5 0 9
9834	එම	සී. එච්. සේරත්තාමි	එම	එම	5 0 14

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුලුන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කාරණා හලාවත දිසාවේ ආණ්ඩුවේ උප ඒජන්තඋන්නාන්සේගෙන්ද දැනගනට පුඵවන.

ආණ්ඩුකාර උතුමාගනවහන්සේගේ ආඥාවලස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වමිග.

No. 1,110, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 20, 1894.

ON Tuesday, December 4, 1894, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his Office in Chilaw Kachchéri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 1,952.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
9887	Nalladarankattuwa	G. Chandrasekara Appuhami	Heavy jungle	16	3	26

Further information respecting this land can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,110 N.-W .P.

ව්‍යවස්ථාපිත 1894 ක්‍රි.ව. 22 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ටුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී.

ඉහත දිසාවේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක  
ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව්‍යවස්ථාපිත 1894 ක්‍රි.ව. 4 වෙනි දින වූ අගහරුවාදා 1ට ගලා  
වන කම්බේරිදේදි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉහත දිසාවේ වගබ පලාතේ උතුරුපිටියලේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 1ක්.  
සිතියම 1,952. ගම—නල්ලදරන්කව්ව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම්කරුගේ නම.	අන්දම.	අ. රු. ප.
9887	පි. වන්දනේකරඅප්පුහාමි	ඉඩමේ නම.	අයිතිකම්කරුගේ නම.	කැලාව	16 3 26

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශ්‍ය ජනරාල් ජනාධිපතිතුමාගේ, විකිණීමේ කොන්දේසිය  
ගැණ ගලාවන උපදේශනාදායකයන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුරුමානවගන්සේගේ ආඥාවලෙස,  
ජ. නොඑල් වාකර්,  
මහසෙනෙට්ටුවේ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 175, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Tuesday, November 27, 1894, at 12 noon, the Government Agent for the Province of Uva will put up to  
auction, at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized  
by Government.

Four allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 414. Applicant—Mr. C. H. Bagot.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
1391	Paranagama	Periangalagawakele	The Crown	Patana and forest	4	2	0
1396	Do.	do.	do.	do.	15	1	28
1397	Do.	Medagalakele	do.	do.	4	2	9
1398	Do.	—	do.	do.	0	3	38

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting  
the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 175, P. OF U.

ව්‍යවස්ථාපිත 1894 ක්‍රි.ව. 22 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ටුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී.

ඉහත දිසාවේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව්‍යවස්ථාපිත 1894 ක්‍රි.ව. 27 වෙනි දින වූ අගහරුවාදා දවල්  
12ට බදුළු කම්බේරිදේදි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉහත දිසාවේ බදුළු පලාතේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 4ක්.  
සිතියම 414. ඉල්ලුම්කරු—සී. එච්. බැගට්ටිමහත්මයා.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම්කරුගේ නම.	අන්දම.	අ. රු. ප.
1391	පරණගම	පරේස්ගලගාවා කැලේ	ආණ්ඩුව	පහත සහ කැලේ	4 2 0
1396	එම	එම	එම	එම	15 1 28
1397	එම	මැදඅගලේකැලේ	එම	එම	4 2 9
1398	එම	එම	එම	එම	0 3 38

අක්කරයක් රූපියල් 10 සිට විකුණනු ලැබේ.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්‍ය ජනරාල් ජනාධිපතිතුමාගේ, විකුණුමගැණ තොරතුරු  
බදුල්ලේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේගෙන්ද දැනගතහැකිය.

ආණ්ඩුකාර උතුරුමානවගන්සේගේ ආඥාවලෙස,  
ජ. නොඑල් වාකර්,  
මහසෙනෙට්ටුවේ.

No. 176, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, October 22, 1894.

ON Tuesday, November 27, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kacheheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udukunda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 414. Applicant—Mr. C. H. Bagot.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1395	Paranagama	Himbiliyagahagawakele	Crown	Patana	55 2 0

Upset price,—Rs. 10 per acre.

Further information regarding this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 176, P. OF U.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ උත්සාහයෙන් කන්තෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 27 වෙනි දිනවූ අගනරුවාදා 12ට බදු කවිවේරයේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදු පලයෙන් උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්.  
සිතියම 414. ඉල්ලුම්කාරයා—සී. එච්. බැගට් මහත්මයා.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
1395	පරණගම	හිම්බිලියගහගාවා කැලේ	ආණ්ඩුව	පහත	55 2 0

අක්කරයක් රූපියල් 10යේ සිට විකුණනු ලැබේ.

මේ ඉඩම ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාල් උත්සාහයෙන්ද, විකුණුම ගැණ තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන්ද දැනගත හැකිය.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලය,  
ජ. තොළල් වාකර්,  
මහසෙනෙවුන්ගේ මමිහ.

## LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 187, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 18, 1894.

ON Tuesday, December 11, 1894, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his Office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.  
Preliminary plan 112.—Lower Bulatgama. Situation—Uragala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Value of Timber. Rs. c.
2279 c	Badalpitiyahena and other chenas	Crown	Chena	13 2 0	12 50
866	Preliminary plan 364.—Beligal Galgodahena	korale, Gandolaha pattuwa. K. Kiri Banda and others	Situation—Kahagalla. Jungle	3 1 7	7 0
898	Preliminary plan 372.—Beligal Galgahanagalamukalana	korale, Gandolaha pattuwa. K. Punchirala	Situation—Kahagalla. do.	3 1 14	6 50
899	Getaudahahenamukalana	G. Appuhami	do.	3 0 17	10 0
937	Preliminary plan 386.—Beligal Adugodaralagedeniyekumbura	korale, Kandupita pattuwa. B. Mudiyanse and others	Situation—Yattogoda. Field	0 0 26	—
8370	Preliminary plan 3,791.—Galboda Kahakotuwahena	korale, Egodapota pattuwa. P. Lentuwa Duraya and others	Situation—Galatara. Forest	8 0 15	—
N 479	Hakuruwilahena	J. Kiri Duraya	do.	0 3 9	—
O 479	Kurukohudeniya watta	P. Mohota Duraya and others	Garden	1 0 13	—
8371	Muwatikawehena	E. Kiri Duraya and others	Forest	4 3 30	—



Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Value of Timber. Rs. c.
Preliminary plan 467.—Paranakuru korale, Mawata pattuwa. Situation—Hapuwita Pallegama.					
1188	Diyalaginagalehena	Crown	Forest	0 2 13	—
1189	Piramanayalehena	do.	Chena	0 2 20	—
Preliminary plan 7,988.—Paranakuru korale, Kanduaaha pattuwa. Situation—Gantune.					
5217	Kindalakotuwehena	G. Sedara	Low jungle	2 3 36	—

Upset price,—High lands Rs. 16 per acre, and mud lands Rs. 40.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 187, P. OF S.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දින කොළඹ

මහසෙක්‍රයාරිස් උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කයේ උපඵ්ජන්ත උන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි අඟහරුවාදා සවස 10 කැගල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ල පළාතේ පිහිටා තිබෙන බිම්කැබලි 12යි.

සිතියම 112. පාකඩුලත්ගම. තිබෙන ස්ථානය—ඌරගල.

ලීවල

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම	මහත. අ. රු. ප.	වටිනාකම. රු. ශ.
2279c	බඩල්පිටියේ හේන සහ තවත් හේන්	ආණ්ඩුව	හේන	13 2 0	12 50
සිතියම 364. බෙලිගල්කෝරලේ ගන්දෙලතපත්තුවේ. තිබෙන ස්ථානය—කහගල්ල.					
866	ගල්ගොඩහේන	කේ. කිරිඳිවත්තා සහ තවත් කැලේ		3 1 7	7 00
සිතියම 372.					
898	ගල්ගහනාගල මුකලාන	කේ. පුත්විලල	එළු	3 1 14	6 50
899	ගෙටඋඩහේන මුකලාන	ජී. අප්පුහාමි	එම	3 0 17	10 00

සිතියම 386. තිබෙන ස්ථානය—කපුපිටපත්තුවේ යටිවෝගොඩ.

937	අඩුගොඩරලගේදෙනියේ කුඹුර	බී. මුදියන්සේ සහ තවත් කුඹුර		0 0 26	—
සිතියම 3,791. ගල්බඩකෝරලේ එගොඩපන පත්තුවේ. තිබෙන ස්ථානය—ගල්අතර.					
8370	කහකොටුවහේන	පී. ලොන්තුචාදුරයා සහ තවත්	මුකලාන	8 0 15	—
N 479	හකුරුවිලහේන	ජේ. කිරුදුරයා	එම	0 3 9	—
O 479	කුරුකොහුදෙනියේවත්ත	පී. මොහොතාදුරයා සහ තවත්	වත්ත	1 0 13	—
8371	මුවපිකාවේ හේන	ජී. කිරුදුරයා සහ තවත්	මුකලාන	4 3 30	—
සිතියම 467. පරනකුරුකෝරලේ මාවනපත්තුවේ. තිබෙන ස්ථානය—හපුපිට පල්ලේගම.					
1188	දියලුනගල්ලහේන	ආණ්ඩුව	එම	8 2 13	—
1189	පිරමානලලහේන	එම	හේන	0 2 20	—

සිතියම 7,988, පරනකුරුකෝරලේ මාවනපත්තුවේ. තිබෙන ස්ථානය—කපුඅහපත්තුවේ.

5217	කිකුලකොටුවේ හේන	ජී. සේදරා	ලඳුකැලේ	2 3 36	—
------	-----------------	-----------	---------	--------	---

මෙකර තිබෙන්නේ ගොඩබිම් අක්කරයක් රුපියල් 10 බැගින් සහ කුඹුරු අක්කරයක් රුපියල් 40 බැගින් වූයේ.

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිවෙරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම් කිසිවිකට ඕනෑය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගල් උන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැන කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපඵ්ජන්ත උන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,  
ජී. තොළල් වාකර,  
මහසෙක්‍රයාරිස් වම්ස.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for an approach road to the Railway Station at Mount Lavinia, to wit :—

Preliminary plan 10,331. Village—Galkissa, in Palle pattuwa of Salpiti koralé.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
X 710	Dombagahawatta	Part of garden and cocoanut tree	Liyanage Siman Appuhami	0	0 3:25
Y 710	Do.	Part of garden and four cocoanut trees	A. A. Wijesekera, Station Master	0	0 4
Z 710	Do.	Part of garden and cocoanut tree	Sidoris Fernando and heirs of John Perera	0	0 7:25
A 711	Do.	Part of garden	do.	0	0 6:25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on November 19, 1894, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,  
October 23, 1894.

E. ELLIOTT,  
Acting Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3 වේ ආඝ්‍යපත්‍රයේ හත්වැනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—නල්කිස්සේ රේල්වේ ස්වේසන්පලට තාමට පාරක් සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඝ්‍යපත්‍රයේ" හඳුන්වා දුන් කාර්තවේදී සංගාර්ථවලට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළුව උතුරානන්වන සේසයෙන් නිසිආකාර මට අණලැබී තිබේ, එ ඉඩමනම් :—

සිතියම 10,331. ගම—සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ පිහිටි ගල්කිස්ස.

නො	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	ආ. රූ. ප.
X 710	දෙමගහවත්ත	ඉඩමකින් පන්තුවක් සහ පොල්ගහක්	ලියනසේසිමන්අප්පුහාමි	0 0 3:25
Y 710	එම	ඉඩමකින් පන්තුවක් සහ පොල්ගස් 4ක්	ඒ. ඒ. විජේසේකර ස්වේසන් මාස්ටර්	0 0 4
Z 710	එම	ඉඩමකින් පන්තුවක් සහ පොල්ගහක්	සිද්දේරිස් ප්‍රනාන්දු සහ ජෝන්පෙරා	0 0 7:25
A 711	එම	ඉඩමකින් පන්තුවක්	එම	0 0 6:25

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වැනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ විෂි 1894 ක්වූ නොවැම්බු මස 19 වැනි දින දෙකේ කතිසමට, කොළඹ කවිවෙරේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් වාට ඇත්තාවූ නමුත් අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂි 1894 ක්වූ ඔක්තෝබර් මස 23 වැනි දින කොළඹ කවිවෙරේදීය.

ඊ. එලියට්,  
ආණ්ඩුවේ ඒජන්ත වමිහ.

1876 ම් (බ්‍ර)-තනු 3 ම ඉලකසේසඳ්දතනු 7 ම පිරිවින පිරකාරම මඬුන්හ්ලවිනියාක්විලුසෙරුම මෙහිවලෙ සෙදෙකුකුකුපොරුම මෙතෙ ආනුම පතිරාච්චෙතෙකෙකු වෙකෙකුයනාන පිනනාසේසෙලෙප මට්ම ආනියා, අන්තාවත :—

පිරතමපද්දත ඉලකසම 10,331. ශ්‍රීසිසි—සලකිසෙ.

තණ්ඩ.	ආනියිනනු ධෙපා.	විවාර.	උරිතනානියින ධෙපා.	විසාලම.
X 710	ධොමප්පෙකවතන	තොද්දතනු පඤ්චම මෙනෙ මාරුම	විනනෙකේ සුමාන අප් පුකාර්ම	0 0 3:25
Y 710	චෙ.	තොද්දතනු පඤ්චම 4 මෙනෙ නෙමරාච්චෙතෙ	ආ. ආ. හේමසේකර සෙ දෙකෙ මාස්තරා	0 0 4
Z 710	චෙ.	තොද්දතනු පඤ්චම මෙනෙ නෙමාරුම	සිතොරිස පානුන්තුව ම යොන ධෙපොරා වීන උරිමෙකකා රාම	0 0 7:25
A 711	චෙ.	තොද්දතනු පඤ්චම	චෙ.	0 0 6:25

ආණ්ඩුවේ කටයුත්තකට 1876 ම (බ්‍ර)-තනු 3 ම ඉලකසේසඳ්දතනු 7 ම පිරිවින පිරකාරම මඬුන්හ්ලවිනියාක්විලුසෙරුම මෙහිවලෙ සෙදෙකුකුකුපොරුම මෙතෙ ආනුම පතිරාච්චෙතෙකෙකු වෙකෙකුයනාන පිනනාසේසෙලෙප මට්ම ආනියා, අන්තාවත :—

நிபந்திப்பவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் என

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சமஸ்தம் தாமாக அல்லது அவரவருடைய காரியகாரர்

கொழும்பு கச்சேரி, 1894 ம ஆ ஐப்பசிமீ 23 ந உ.

ந. எலியற், அரசாட்சி ஏசன்யின வேலைபார்ப்பவர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a quarry for the Public Works Department, to wit:—

Preliminary plan 4,544.

Table with 6 columns: Lot, Village, Name of Land, Name of Claimant, Description, Extent (A. R. P.). Rows include P 770, Q 770, R 770, S 770, T 770, U 770, V 770.

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Matale Kachcheri on December 12, 1894, at 12 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri, October 17, 1894.

G. SAXTON, Assistant Government Agent.

வ 1876 க்ளென்ட்லாண்ட் ஆக்டின் 3-வது பிரிவுகளில் உள்ள நிலங்களை அரசாட்சியார்

Table with 5 columns: No., Description, Name of Land, Name of Claimant, Extent (A. R. P.). Rows include P 770, Q 770, R 770, S 770, T 770, U 770, V 770.

பின்வரும் நிலங்களை அரசாட்சியார் கைப்பற்றுவதற்காக அரசாட்சியார்

அவற்றின் நிலங்களை அரசாட்சியார் கைப்பற்றுவதற்காக அரசாட்சியார்

வ 1894 க்ளென்ட்லாண்ட் ஆக்டின் 3-வது பிரிவுகளில் உள்ள நிலங்களை

சீ. க்ளென்ட்லாண்ட், அரசாட்சி ஏசன்யின வேலைபார்ப்பவர்.

1876 ம் ஆக்டின் 3-வது பிரிவுகளில் உள்ள நிலங்களை அரசாட்சியார்

பிரதமப்படத்து இலக்கம் 4,544.

Table with 6 columns: No., Description, Name of Land, Name of Claimant, Extent (A. R. P.). Rows include Q 779, Q 770, R 770.

துண்டு.	ஊர்.	காணியினது பெயர்.	உரிததாளியின் பெயர்.	வ்வரம்.	விசாலம்.
S 770	எலலபொல	மிலலகாமுலசேன	68,766 இலககப்பீளா நில காணும் இடம் உடையவா	சேனை	0 0 10
T 770	ஓடி	உடவருணபிடடிய யேன	உ. லொகுபண்டா	ஓடி	0 0 19
U 770	ஓடி	ஓடி	எச். லொகுபண்டாவு ம உக்ரீபண்டாவும்	ஓடி	0 0 10
V 770	ஓடி	ஓடி	உ. லொகுபண்டா	ஓடி	0 0 7

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம (அஸ்)-த்துக் காணியிட்டுத்துக்கொள்வதப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஒற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியாரா எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1894 ம (அஸ்) மாகாபிமாசம் 12 ந் தேதியிலன்று 12 மணிகளுக்கு மாதனைககச்சேரியில எனமுண்டாக வெளிப்படும் தததமக்கு அக்காணிகளிலுள்ள உடநடைகளினது தனமமையையும் அவ்வுடநடைகளுக்காய்த தாமசாதிபதியும் உரிததுகளின் தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இத்தனவு அவர்களிடத்திற கேட்டுக் கொள்ளப்படுகின்றது.

மாதனை கச்சேரி,  
1894 ம் ஆண்டு அற்பசிடி 17 ந் உ.

ஜி. டச்சஸ்டன்,  
உதவி அரசாட்சி ஏசனை.

REVENUE NOTICES.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1895.

The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Colombo Kachcheri until 12 o'clock noon on Tuesday, October 30, 1894, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

Toll on the Kitanpahuwa canal.

B.—Negombo District.

Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts; Toll on the road from Negombo to Giriulla between the 8th and 9th mileposts. Payment at one clears the other.

E. ELLIOTT,  
Acting Government Agent.

Government Agent's Office,  
Colombo, October 24, 1894.

இவ்விதம் பகை ஈடுகனவென விசுவகிரி டீசாவே பாலுமி ரேன்டி வதீ 1895 ன்வி பவலாரி மச 1 வெகி டின சபிவ் டெசுதீவரீ மச 31 வெகி டின டன்லா முண்டி வென் விடகூணீமவ சிவகலடி மூட்டன் ஒல்திபவது விசுவகிரி டீசாவே முண்டிவெ சிவகலடுன்வானசே விசின் கார கணு டீசாவே.

வதுகி மூட்டன் ஒல்திபவது வதுசிவ கெவன் ஈன்வி டீசா டீவ "Tender for Toll Rents" பாலுமி ரேன்டி ஈடுகா ஒல்திபவதுக ஈவ வாககை ஈதுவி வதீ 1894 ன்வி மன்மொதீவி மச 30 வெகி ஈகலரீவாடி டீவலீ 12 வக துரீ கைலுமி கவிவெரிசப காரகதுடீசாவே. சிவப சிவடி சிவாசே மூட்டன் கவி வலகலவா ஈக. கவிடி ஒல்திபவது டி சிவக சூல்டெகாவ ஒட்டிசிவப ஈவிசின் (கூககைவன் கவன் விசின் வெக ஈகெகுவ கிசி வலகலன் டி மது சிவா கை) சீ டெகலடி ஒல்திபவது ஈவிடி ஈன்வன் சிவா விவப சிவகல டீவ்வானசேப சிவகலவன்வகவ விவகல.

முண்டிவெ சிவகலடுன்வானசே விசின் டீவலாகன் வகவன்சே வெக மச்சகர சிவமவ கைர்வகன்வாடி ஒல்திபவதுக ஈசிகிவாரகா விசின் ஒல்தீடூப கககைவன் டக கைவன் கைபிசகவப வடுகைவ மூட்டன் ககக கல்திவலிசின் வகாம ஈக கிவன்வ விவகலவா சவககவன் கைவ சிவ ஒல்தீ டீவ டீவலாகன்வகவன்சே விசின் காரகவன்வப டீசாவி கவி மதுகை ஒல்தீ டீவலாகன்வகவன்சே விசின் சிவகலவன் விவ டீவ மதுகை டீவ சபிவ் 30வ் டீவகன் ஈதுகலவிடி

එම ඉල්ලුම ගණනෙන් දෙකෙන් පංගුවකට වරිනා ඇප එක්කරන මුද්‍රාලයකට හෝ තුනෙන් පංගුවකට වරිනා ඇප මුද්‍රාලයක් හෝ තිබා සම්පූර්ණ කරන්නට බැහැ.

ඇප පිනිස නිබන්දා මුද්‍රාලය සේදිසිකිරීම සඳහා ආණ්ඩු මේ අද්වකාත් උන්නාන්සේට ගෙවිය යුතු යාස්තුවද, ඇප මුද්‍රාල සැදීමටද, ඒවා සේදිසිකර සම්පූර්ණ කෙරීමටද, ඉඩම් තක්සේරු කෙරීමට සහ ඇප මුද්‍රාල රෙජිස්ට්‍රාර් කෙරීමට ගෙවිය යුතු යාස්තුවක් ඔහු විසින් ගෙවන්නට බැහැ.

ඇප වෙනුවෙන් නිබන්දා ඉඩම්වල මුද්‍රාල ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකස්කට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරන රෙජිස්ට්‍රාර් තැනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබාගැනීමට බැනකරණ විසඳුම ඇපකරන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩු මේ එජන්ත උන්සාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කුවේ.

1. කිත්තන්පනුවේ ඇලරේන්දස.

B.—මිගමු දිස්ත්‍රික්කුවේ.

1. මිගමුවේ සිට ගිරිඋල්ලට යන පරේ ගැනැක්ම 4රේ සහ රිසේ කනු අතරේ රේන්දසද, මිගමුවේ සිට ගිරිඋල්ලට යන පාරේ ගැනැක්ම රිසේ සහ 9රේ කනු අතරේ රේන්දසද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අතින් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.

ඊ. එලියවි,  
වැඩබලන ආණ්ඩු මේ එජන්තකැන.

වර්ෂ 1894 ක්‍රි.ව. ඔක්තෝබර් මස 24 වෙනි දින කොළඹ කම්බේරියේදී.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the license for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Ratnapura for the year commencing January 1, 1895, will be one in number.

The said license will be put up for sale by public auction at the Government Agent's Office, Ratnapura, at noon on Saturday, November 3, 1894, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

- (1) That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
- (2) That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
- (3) That the place licensed be always kept clean.
- (4) That no opium be sold to any woman or any child under the age of 15 years, or to any intoxicated person.
- (5) That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail" painted on it.
- (6) That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the names of such agent or servant be first registered in the Local Board Office.
- (7) The purchaser of the retail license must take out a wholesale license, and no wholesale license will be issued to any but to the retail dealer.

Local Board Office,  
Ratnapura, October 10, 1894. H. WACE,  
Chairman.

NOTICE is hereby given under section 4 of Ordinance No. 2 of 1893, that the number of licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Nuwara Eliya shall be one for the year commencing from January 1, 1895.

Notice is also given that the above license for the period stated will be put up for sale by public auction at the office of the Local Board, Nuwara Eliya, on November 15, 1894, at 2 o'clock P.M.

ALLANSON BAILEY,  
Kandy, October 23, 1894. Chairman, Local Board.

NOTICE is hereby given in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Matale, will be two in number for the year commencing January 1, 1895.

The said licenses will be sold by public auction at the Matale Kachcheri on Wednesday, November 14, 1894, at 1 o'clock P.M.

Conditions of Sale.

- 1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
- 2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
- 3. That the place licensed be always kept clean.
- 4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."
- 5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Matale, with the sanction of the Chairman.

G. SAXTON,  
Matale, October 20, 1894. Chairman, Local Board.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1895.

The tenders, which must be in sealed envelopes, superscribed "Tender for Toll Rents," will be received at the Galle Kachcheri until 12 o'clock noon on Wednesday, November 7, 1894, when they will be opened, and all persons making tender will be required to be present, or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made bona fide. Each Toll Rent should be tendered for separately.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

Galle District.

1. The road toll as Paradowawatta between the turn to Buona Vista Hill and the 74 $\frac{3}{4}$  milepost on the main road to Mátara.
2. The bridge toll at Poloya.
3. The road toll at the 75 $\frac{1}{4}$  milepost at Kahawa (Hikkadua).
4. The road toll at the 47 $\frac{1}{2}$  milepost at Welisara in lieu of the bridge toll at Balapitiya.
5. The road toll on the road to Udagama, to be collected on the land Galwelawatta at or within 50 yards (southwards) of the junction of the Akmimana minor road with the Udagama principal road.
6. The minor Tolls (Hirimbura-Baddegama road), to be collected at the land called Galagahawatta on the Uluwika junction between the 4th and 5th mileposts.
7. Labuduwa-Akmimana road, to be collected on the land called Wellagahawatta at Potagoda between the 4th and 5th mileposts.

R. W. LEVERS,  
Acting Government Agent.

Galle Kachchéri,  
October 15, 1894.

දකුණු දිසාවේ මෙහි පහත සඳහන්වෙන පාලම් රේඛ වර්ෂ 1895 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදු ගැනීමට එවකලද මුදලත් ඉල්ලීමට දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් බාරගනු ලැබේ. මතු ක් මුදලත් ඉල්ලීමට මතුපිට ගෙවත් ඇන්ච් ලොප් උඩ "Tender for Toll Rents" පාලම් රේඛ සඳහා ඉල්ලීමට සහ වාසනම ඇතුළු වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 7 වෙනි බදුද දවල් 12 වනතුරු ගාල්ලේ කවිචේරියට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දැක්විය යුතු සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ ඒ දෙනලද ඉල්ලීමට සැබෑ ඇන්ගේ ඒවා බවට ඒජන්ත උන්තාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය. එක එක රේන්දස වෙන් වෙන් වසයෙන් ඉල්ලීම කරන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් උතුරු වන සේවක ඔප්පු කරසිටීමට තෝරාගන්නාලද ඉල්ලීමට සහ අයිතිකාරයා විසින් ඉල්ලාපු ගනනෙන් දහ යෙන් කොටසකට වැටහෙන මුදල්ගනන සල්ලිවලින් වහාම ඇපතිබන්ට ඕනෑවා එවනතුත්තොව එම ඉල්ලීම උතුරු වන සේවක විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුරු වන සේවක විසින් ඒත්තුගන් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන්පංගුවකට වටිනා ඇප ඒත්තුගන් මුදලප්පුවලින් හෝ තුනෙන් පන්ගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිණිස තිබෙනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාන්තාන්සේට ගෙවිය යුතු ගාස්තු වද, ඇප ඔප්පු සැදීමටද ඒවා සෝදිසිකර සම්පූර්ණ කරමට ආණ්ඩුවේ කලමනාකරන පෙරකඳුරුගැන ගේ ගාස්තුද ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර්කෙරීමට ගෙවිය යුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇපවෙනුවෙන් තිබෙනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරන රෙජිස්ට්‍රාර් තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරන විසඳුම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේගෙන් ඉල්ලීමකලිට දැනගන්නට පුළුවන.

ගාඵ දිස්ත්‍රික්කේ.

1. බොනවිස්ටා කන්දට ගැරෙණ වන්භවත් මාතරට යන මහපාරේ 74 $\frac{3}{4}$  කනුවට අතරේ පරදුව වත් නේ පාරේ රේන්දසද.
2. පොල්බයේ පාලම් රේන්දසද.
3. නෝමර 57 $\frac{1}{2}$  කනුව සමීපයේ හික්කඩුවේ කහ මේ පාරේ රේන්දසද.
4. බලපිටියේ පාලම් රේන්දේ වෙනුවට නෝමර 47 $\frac{1}{2}$  කනුව සමීපයේ වැලිතර පාරේ රේන්දසද.
5. උඩුගම පාරේ රේන්දසද—අයකරණ සානස, ගල්වෙල වත්තේදී නොහොත් අක්මිනට යන පාරේ ගන්දියේ හිට බිඹ පහකකට වැඩිනොවන දුර දකුණට.
6. හිදිඹුරේ බද්දේගම පාරේ රේන්දස—අයකරණ සානස, උළුච්චිකේ ගන්දියේ හතරවෙනි කනුවටත් පස්වෙනි කනුවටත් අතරේ තිබෙන ගලගහවත්තේය.
7. ලඩුදුව, අක්මින පාරේ රේන්දස—අයකරණ සානස, ගොටගොඩ හතරේ කනුවටත් පහේ කනුවටත් අතරේ තිබෙන මේල්ලගහවත්තේය.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
ආණ්ඩුවේ ඒජන්තයා.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

THE Government Agent of Uva will sell by public auction, at his office in Badulla, at 1 P.M. on Tuesday, November 13, 1894, the privilege of collecting aralu fruits (gall nuts) grown on lands at the disposal of the Crown within the Province of Uva—for the year 1895.

Conditions.

1. The purchase amount must be paid in full on the day of sale.
2. A fee of 25 cents for each cart load of nuts removed is to be paid to the headman granting the pass.

F. C. FISHER,  
Government Agent.

Badulla, October 19, 1894.

වර්ෂ 1895 හේ ගණනට උච්ච දිසාවේ රූපසත්තක ඉඩම්වල වැවිහිඳෙන අරඹ එකතුකරගැනීමට වර්ෂ 1894 ක්වූ නොවැම්බර් මස 13 වෙනි දිනට අගහරුවාද සවස එකේ කනිසමට උච්ච දිසාවේ බදුල්ලේ මහඒජන්ත උන්තාන්සේගේ කන්තෝරුවේදී අරඹ රේන්දස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්නට යෙදෙනවා ඇත.

යොන්දේසිය.

- (1) විකුණන දවසේදී මුදල සම්පූර්ණයෙන් ගෙවන්නට ඕනෑය.
- අරඹ ගෙනයාමට පාස්දෙනලද මුලාදනියාට එක කර ත්තේට ගන විසිපහ බැගින් ගෙවන්නට ඕනෑය.

ආර්. සී. පිහර්,  
ආණ්ඩුවේ ඒජන්තයා.

වර්ෂ 1894 ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින බදුල්ලේ කවිචේරියේදීය.

ஊவைமகாணத்து சுவற்றணமேண்டு ஏசண்டரவர்க ணால் வதுள்ளைக் கச்சேரியிலவைத்து கார்த்திகைமீ ௧௩ ந் தேதி செவ்வாக்கிழமை பின்னேரம் ஒரு மணிக்கு 1895 ம் ஆண்டின் கடுக்காயி குத்தகையை பிரசித்த ஏல த்தில் விற்றகப்படும்.

1. வாங்கினவர்கள் குத்தகைப்பணத்தை உடனே கட்டவேண்டும்.
2. ஒவ்வொரு வண்டிப்பாரம் கடுக்காயேத்த தத்து வம் கொடுக்கப் பாசக்கு 25 சதம் வீதம் தலமைக்கார ணுக்குக் கொடுக்கவேண்டும்.

எப். சி. பிஹூ,  
அரசாட்சி யேசண்டு.

வதுள்ளை கச்சேரி,  
1894 ம் ஆடி ஐப்பசிமீ 19 ந் உ.